

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී,
තැ.පෙ. 1825,
අංක. 40, නවමි මාවත,
කොළඹ 02.

පැහැදිලි තද අකුරින් සම්පූර්ණ කළ යුතු වේ.

නිර්දේශිත සුරකුම්පත් පියවීම් ක්‍රමය සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ මධ්‍යම තැන්පතුගාර පද්ධතිය සමග සුරකුම්පත් ගිණුමක් විවෘත කිරීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය

- දිනය : -
 - සේවාදායකගේ නම :-
(මහතා/මහත්මිය/පුජ්‍ය/ආචාර්ය)
(ජා.හැ.පත්‍රයට/ විදේශගමන් බලපත්‍රයට අනුව)
 - සේවාදායකගේ නම:- (හවුල් ගිණුමක් නම්)
(මහතා/මහත්මිය/පුජ්‍ය/ආචාර්ය)
(ජා.හැ.පත්‍රයට/ විදේශගමන් බලපත්‍රයට අනුව)
 - ජා.හැ.පත්/ විදේශගමන් බලපත්‍ර අංකය :- 1.
 - * ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධයෙන් ජාතික හැඳුනුම් පත් අංකය :
 - * විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍ර අංකය : 2.
 - ලිපිනය:-
 - දුරකථන අංකය (අංක)
 - විද්‍යුත් ලිපිනය:-
 - "ලංකා සිකියු" හි මධ්‍යම තැන්පතුගාර පද්ධතියෙහි පවතින සැබෑ කාලීන නිවේදන සඳහා කරුණාකර කැමති නිවේදන ක්‍රමවේදය තෝරන්න.
 - ☐ විද්‍යුත් තැපෑල
 - ☐ කෙටි පණිවුඩ සේවය (SMS)
 - ☐ විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවය යන දෙකම
 - ☐ කිසිවක් නොවේ
-

“ලංකා සිකියු” ක්‍රමයේ මධ්‍යම තැන්පතුගාරයෙහි මා/අප වෙනුවෙන් සුරකුම්පත් ගිණුමක් විවෘත කිරීම සඳහා සහ පහත සඳහන් අත්සන් යටතේ වන මාගේ/ අපගේ ලිඛිත උපදෙස් යටතේ එම ගිණුම පවත්වාගෙන යෑම සඳහා මා/අප විසින් මෙයින් නැෂනල් ඩිව්ලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනය (එන්ඩීබී) වෙත බලය පවරනු ලබන අතර මෙහි නිශ්චිතව දක්වා ඇති නියම හා කොන්දේසි මා/අප විසින් කියවා පිළිගත් බවට මා/අප විසින් තහවුරුකර සිටිනු ලැබේ.

.....

අත්සන්කරු

.....

අත්සන්කරු

නියම හා කොන්දේසි

- ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යම තැන්පතුගාර පද්ධතියේ සුරකුම්පත් ගිණුමක් විවෘතකර පවත්වාගෙන යෑම පිණිස මෙම ඉල්ලුම්පත්‍රය භාවිතාකරනු ලබයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මාර්ගෝපදේශවලට අනුව, ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් මධ්‍යම තැන්පතුගාර පද්ධති (CDS) ගිණුම විවෘත කිරීම සඳහා ජා.හැ.පත් අංකය අනිවාර්ය වේ.
- ප්‍රධාන ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම යටතේ ආවරණය වන ගණුදෙනු සම්බන්ධයෙන් සේවාදායක වෙනුවෙන් ක්‍රියාකිරීම සඳහා එන්ඩීබී වෙත බලය පවරනු ලැබේ.
- ප්‍රධාන ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම අනුව ප්‍රදානය කරන ලද අධිකාරීබලය සහ එම ගිවිසුම ප්‍රකාරව නිකුත්කරනු ලබන උපදෙස් ප්‍රකාරව සේවාදායකගේ නිර්ලේඛන සුරකුම්පත් දැරීම සඳහා සුරකුම්පත් ගිණුම විවෘතකර පවත්වාගෙන යෑම පිණිස NDB බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ. ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලබන පද්ධති රීති මගින් ගිවිසුමේ සඳහන් උපදෙස් පාලනය කරනු ලැබේ.
- මෙම ඉල්ලුම්පත්‍රයේ නිශ්චිතව ගණුදෙනුකරුගේ නම (නම්) යටතේ CDS ගිණුම විවෘත කරනු ලැබේ.
- මෙම ඉල්ලුම්පත්‍රයේ නිශ්චිතව දක්වා ඇති ලිපිනය වෙත ලංකා සිකියු විසින් සෘජුවම CDS ප්‍රකාශන විද්‍යුත් තැපෑලෙන් යොමු කරනු ලැබේ.
- පහත දැක්වෙන ගණුදෙනුවලට ආශ්‍රිත සුරකුම්පත් -

- (අ) රිපෝ ගිවිසුම හරහා;
- (ආ) ප්‍රත්‍යාවර්තන රිපෝ ගිවිසුම හරහා;
- (ඇ) රජයේ සුරකුම්පත් සම්පූර්ණයෙන්ම මිලදී ගැනීම්/ විකිණීම් හරහා;
- (ඈ) රිපෝ ගනුදෙනු සඳහා වෙන්කර ඇති සුරකුම්පත් ආදේශ කිරීම හරහා;
- (ඉ) වැරදි නිවැරදි කිරීම් හරහා;
- (ඊ) සේවාදායකගේ ඉල්ලීම් සපුරාලීමට අවශ්‍යවන වෙනත්යම් ගනුදෙනු හරහා,

සංසරණය වනු ඇත.

- ඉහත සඳහන් ගනුදෙනු ප්‍රභේද මගින් -

- (අ) NDB විසින් සේවාදායක සුරකුම්පත් ගිණුම වෙත නිර්ලේඛන සුරකුම්පත් පැවරීම සිදුකිරීමට නියමිත වන්නා වූ පරිදි NDB විසින් ප්‍රති මිලදීගැනීම් ගිවිසුමට (රිපෝ) ඇතුළත්වෙනම් හෝ එසේ ඇතුළත්වන අවස්ථාවක දී සේවාදායක සුරකුම්පත් ගිණුම වෙත නිර්ලේඛන සුරකුම්පත් මාරු කරනු ලැබේ.
- (ආ) රිපෝ කල්පිරීමේ දී සේවාදායක සුරකුම්පත් ගිණුමේ සිට NDB ගිණුම වෙත සුරකුම්පත් මාරු කරනු ලැබේ.
- (ඇ) සේවාදායක විසින් NDB වෙත නිර්ලේඛන සුරකුම්පත් පැවරීම අවශ්‍යවන්නා වූ පරිදි NDB විසින් ප්‍රත්‍යාවර්තන රිපෝ ගිවිසුමක් වෙත ඇතුළත්වෙනම් හෝ ඇතුළත්වන අවස්ථාවක දී, සේවාදායක සුරකුම්පත් ගිණුමකින් NDB ගිණුමක් වෙත නිර්ලේඛන සුරකුම්පත් මාරුකරනු ලැබේ.
- (ඈ) රිවර්ස් රිපෝ කල්පිරීමේ දී, NDB ගිණුමේ සිට සේවාදායක ගිණුම වෙත සුරකුම්පත් මාරු කරනු ලැබේ.

(ඉ) වරදක් නිවැරදි කිරීම පිණිස සේවාදායක ගිණුමකින්/ ගිණුමක් වෙත මාරුකිරීම් සිදුකරනු ලැබේ. එවැනි වැරදි නිවැරදි කිරීම් සේවාදායක වෙත ලිඛිතව දැනුම්දෙනු ලැබේ.

(ඊ) සේවාදායක ඉල්ලීමක් සපුරාලීමට අවශ්‍යවන වෙනත්යම් ගනුදෙනුවක් භාරගැනීම සිදුකරනු ලැබේ.

- පහත සඳහන් ආකාරයෙන් ලබාදෙන උපදෙස් ලැබීමේ දී සේවාදායක විසින් ලබාදෙන උපදෙස් බලාත්මක කිරීම සඳහා NDB විසින් වගකීම් භාරගෙන සිටියි; එනම්

(අ) ලිඛිතව;

(ආ) නැතහොත් NDB වෙත පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සන්නිවේදනයක් මගින්.

- NDB විසින් භාණ්ඩාගාර බිල්පත්වල/ බැඳුම්කරවල කල්පිරීමේ ප්‍රතිෂ්ඨා මුදල් ලබාගෙන මා වෙත/ අප වෙත යොමුකරනු ලැබිය හැකි ය.
- NDB හි සේවාවනියුක්තිකයන්ගේ පාර්ශ්වයෙන් සිදුවන යම් අතපසුකිරීමක් හෝ පැහැර හැරීමක් අනුව සිදුවන පාඩු හැර මා විසින්/ අප විසින් විඳිනු ලබන පාඩු සම්බන්ධයෙන් NDB ආයතනය වගකියනු නොලැබේ.
- NDB විසින් කලින්කල ප්‍රසිද්ධ කරනු ලබන ආදායම් ගාස්තු සහ අයකිරීම් සේවාදායක විසින් ගෙවනු ලැබිය යුතුවේ.
- තහවුරුකිරීමේ හෝ ප්‍රකාශය ලැබීමේ දින සිට දින 14 ක් ඇතුළත විෂමතා පිළිබඳ ලිඛිතව නිවේදනයකර ඇත්නම් මිස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෝ NDB විසින් නිකුත්කරනු ලබන තහවුරුකිරීම් හෝ ප්‍රකාශන නිවැරදි බවට සලකනු ලැබිය යුතු ය.
- මෙම ආකෘතිපත්‍රයේ සපයා ඇති විස්තරවල වෙනස්කම් NDB වෙත ලිඛිතව දැනුම්දිය යුතු වේ.
- සුරකුම්පත් ගිණුමේ ගනුදෙනු, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අදාල ප්‍රඥප්ති මගින් නිකුත් කරනු ලබන රීති සහ නියෝගවලට යටත් වේ.
- සේවාදායකගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම තුළින් උපචිතවන පාඩු හෝ වගකීම්වලින් ගනුදෙනුකරු විසින් NDB ආයතනය හානිපූරණය කරනු ලැබේ.